



නිරමාණකරණය හා යාන්ත්‍රික තාක්ෂණවේදය

සංගෝධීත විෂය නිරද්‍රිය

11 වන ගේණීය

I - වාරය

තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව

විද්‍යා හතාක්ෂණ පියිය

ජාතික අධ්‍යාපන ආයතනය

මහරගම

ශ්‍රී ලංකාව www.nie.lk

හැඳින්වීම

2022 වර්ෂයේ ජූලි මස පාසල් නැවත ආරම්භ වීමෙන් පසු සතියකට දින තුනක් පාසල් පැවැත්වෙන අතර එම කාලය තුළ පළමුවන වාරය සඳහා තව දින 21 ක්ද, දෙවන වාරය සඳහා දින 30ක්ද, සහ තෙවන වාරය සඳහා දින 30ක්ද වන ලෙස පාසල් පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව 2022 වර්ෂය සඳහා පාසල් පැවැත්වෙන සම්පූර්ණ දින ගණන දින 81 ක් වේ. පාසල් කාලයේ දී කාලසටහනේ ලබා දෙන කාලවිශේද සහ පාසල් නොපැවැත්වෙන සතියේ ඉතිරි දින දෙක් දී පැවරුම් සහ වෙනත් ස්වයං-අධ්‍යයන ක්‍රියාවලි මගින් සිසුන්ට විෂය කරුණු ආවරණය කිරීමට යෝජිත ය.

ඒ අනුව 2022 වර්ෂයේ දී පළමු වාරය සඳහා මෙතෙක් පැවැත්වූ දින 21 තුළ සම්පූර්ණ කර ඇති කාලවිශේද 12 ක්ද සමග තාක්ෂණික විෂයයන්ට පළමු වාරයේ දී කාලවිශේද 24 ක්ද, දෙවන වාරය හා තුන්වන වාරය සඳහා කාලවිශේද 18 බැඳීන් 36ක්ද වන පරිදි සමස්ත කාලවිශේද සංඛ්‍යාව 60 කි.

දැනට ක්‍රියාත්මක වන විෂය තිරදේශය හාවිත කරමින් එම කාලවිශේද 60 තුළ ඉගෙනුම් ඉගෙන්වීම ක්‍රියාවලියේ යෙදීමට හැකි වන පරිදි නිපුණතා, නිපුණතා මට්ටම්, අන්තර්ගතය, ඉගෙනුම් පල සහ කාලපරිච්ඡේද සංශෝධනය කර මේ සමග ඉදිරිපත් කර ඇත. මෙහි දැක්වෙන නිපුණතා, නිපුණතා මට්ටම්, අන්තර්ගතය සහ ඉගෙනුම් පල පමණක් පාසල් පවත්වන දින 81 තුළ ඉගෙනුම් ඉගෙන්වීමේ ක්‍රියාවලිය සඳහා යොදා ගත යුතු බව මෙයින් අවධාරණය කෙරේ.

2022 වර්ෂයේ අභිම් වූ කාලය සඳහා ප්‍රතිසාධන සැලැස්ම (Recovery Plan for Learning Loss - 2022)

- 11 ශේෂීය

(11 ශේෂීයේ පළමු වාරයේ කාලවින්ද 24 ක් ද දෙවන හා තෙවන වාරවල කාලවින්ද 18 ක් ද බැඳින් කාලවින්ද 60 ක් සඳහා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාමට මෙම සැලැස්ම සකස් කර ඇත.)

නිපුණතාව	නිපුණතා මට්ටම	ඉගෙනුම් පල	විෂය අන්තර්ගතය	ගුරු මාරුගෝපදේශයේ ක්‍රියාකාරකම අංකය / පිටු අංකය	පෙළ පොන් පාඩමේ අංකය සහ නම	කාලවින්ද ගණන
----------	---------------	------------	----------------	---	---------------------------	--------------

11 ශේෂීය පළමු වන වාරයෙන් තෝරා ගත් ඉගෙනුම් පල සහ පාඨම්

1.0 තුනී ලේඛන තහඩු භාවිතයෙන් එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සරල භාෂ්‍ය සකස් කරයි.	1.1 තුනී ලේඛන තහඩුවලින් සකස් කළ භාෂ්‍යවල විවිධත්වය විමසා බලයි.	<ul style="list-style-type: none"> අවශ්‍යතා සඳහා තුනී තහඩු තෝරා ගැනීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු සඳහන් කරයි. අවශ්‍යතාවට ගැලපෙන පරිදි තුනී තහඩු, හැඩ ගැන්වීමට අවශ්‍ය ආවුදු/ලපකරණ තෝරා ගතියි. තුනී තහඩු සම්බන්ධ කරන ක්‍රමවේද අතුරින් කාර්යයට උවිත ක්‍රමවේදය තෝරා ගතියි. 	<ul style="list-style-type: none"> තුනී ලේඛන තහඩු ආග්‍රිත භාෂ්‍ය තෝරා ගැනීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු සඳහන් කරයි. සම්බන්ධ කිරීම සඳහා භාවිත කරන ක්‍රම <ul style="list-style-type: none"> මිටියම් කිරීම මුටුපු යෙදීම හක්කා මුටුපුව වාරි මුටුපුව හැඩ ගැන්වීමේ ක්‍රම <ul style="list-style-type: none"> වැඩි කොට්ඨාස/වල කොට්ඨාස ආධාරයෙන් සට්ටම් භාවිතයෙන් 	පිටු අංක 01-02	පාඨම 01 තුනී ලේඛන තහඩු ආග්‍රිත භාෂ්‍ය නිෂ්පාදනය	04
--	--	---	--	----------------	--	----

නිපුණතාව	නිපුණතා මට්ටම	ඉගෙනුම් පල	විෂය අන්තර්ගතය	දුරු මාර්ගෝපදේශයේ ක්‍රියාකාරකම් අංකය / පිටු අංකය	පෙළ පොන් පාඩමේ අංකය සහ නම	කාලවිශේෂ ගණන
	1.2 තුනී ලෝහ තහඩු ආගුයෙන් සරල කාර්යයන් සඳහා සරල උපකරණ සකස් කරයි.	<ul style="list-style-type: none"> කාර්යයට ගැලපෙන පරිදි සැලසුම් සකස් කරයි. අාවුද හා උපකරණ නිවැරදි ශිල්පීය ක්‍රම හා ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් හසුරවයි. තුනී ලෝහ තහඩු ආගුත හාන්චි සඳහා ගැලපෙන මූටුව වර්ග හාවිත කරයි. නිමහම් කිරීමේ කුසලතා පුරුණ කරයි. 	<ul style="list-style-type: none"> සුදුසු ලෝහ වර්ගයෙන් යුත් තුනී තහඩු තෝරා ගැනීමේ දී සැලකිය යුතු කරුණු සැලසුම් සකස් කිරීම නිපැයුම් සැකසීම <ul style="list-style-type: none"> ක්‍රියාවලිය අාවුද හා උපකරණ තෝරා ගැනීම ශිල්ප ක්‍රම හාවිතයෙන් ආවුද හා උපකරණ හැසිරවීම නිමහම් කිරීම 	පිටු අංක 03-04	පාඩම 01 තුනී ලෝහ තහඩු ආගුත හාන්චි නිෂ්පාදනය	06

01වන නිපුණතාව 2022 වර්ෂයේ පාසල් පැවැති කාල සීමාව තුළ දී සම්පූර්ණ කර ඇතිබව නිරීක්ෂණය විය. ඒ අනුව, මෙම නිපුණතා සංගේධන විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමක් සිදු නොවන අතර ඒ සඳහා නැවත ඉගෙනුම් ඉගෙන්වීම් ක්‍රියාවලිය වෙනුවෙන් කාලවිශේද වෙන්කර නොමැත. එහෙත් ඉදිරි ඇගයීම කටයුතුවල දී ඇගයීමට හාජනය කිරීමට සුදුසු බව නිර්දේශ කෙරේ.

2.0 ලෝහවලින් නිපදවූ හාන්චි ආරක්ෂා කිරීම හා වර්ණ ගැන්වීම සඳහා ශිල්පය ක්‍රම උපයෝගී කර ගනියි.	2.1 විවිධ ලෝහවලින් නිපද වූ හාන්චිවල ආරක්ෂාව හා සෞන්දර්යාත්මක අගය ඉස්මත කිරීම සඳහා යොදා ඇති ක්‍රමවේද විවෘත ලැයිස්තු ගත කරයි.	<ul style="list-style-type: none"> විවිධ ලෝහයෙන් තැනු හාන්චි සඳහා යොදා ඇති නිමහම් ක්‍රම විස්තර කරයි. නිමහම් යොදීමට සුදානම් කරන ආකාරය පැහැදිලි කරයි. නිමහම් සඳහා හාවිත ද්‍රව්‍ය ලැයිස්තු ගත කරයි. 	<ul style="list-style-type: none"> හාන්චි <ul style="list-style-type: none"> හාවිත ලෝහ වර්ග වර්ණය / පෙනුම විය හැකි හානි හානි වළක්වා ගැනීමට යොදා ඇති ක්‍රමවේද ක්‍රමවේද හාවිතය සඳහා සුදානම් කිරීමේ ආකාර 	පිටු අංක 05-06	පාඩම 02 ලෝහ හාන්චි ආරක්ෂා කිරීම හා වර්ණවත් කිරීම	04 03
--	---	---	--	----------------	---	-------

නිපුණතාව	නිපුණතා මට්ටම	ඉගෙනුම් පල	විෂය අන්තර්ගතය	දුරු මාර්ගෝපදේශයේ ක්‍රියාකාරකම් අංකය / පිටු අංකය	පෙළ පොන් පාඩමේ අංකය සහ නම	කාලවීමේද ගණන
	2.2 මැදු වානේවලින් නිෂ්පාදනය කළ හාන්ච නිමහම් කරයි.	<ul style="list-style-type: none"> මැදු වානේවලින් තැනු ලෝහ හාන්ච වර්ණ ගැන්වීමට පෙර අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රමවේද විස්තර කරයි. 	<ul style="list-style-type: none"> නිමාව සඳහා සූදානම් කිරීමේ ක්‍රමවේද <ul style="list-style-type: none"> පිරිසිදු කිරීම ප්‍රාප්‍රමික ආලේප යෙදීම වර්ණ ගැන්වීම <ul style="list-style-type: none"> අතින් (බුරුසු හාවිතයෙන්) විසිරක මගින් ප්‍රයර ආස්ථරණය (Powder Coating) 	පිටු අංක 07-08	පාඩම 02 ලෝහ හාන්ච ආරක්ෂා කිරීම හා වර්ණවත් කිරීම	04 02
	2.4 මැදු වානේ පෘත්‍ය ඔක්සිඩිස් කරයි.	<ul style="list-style-type: none"> මක්සිඩිස් කිරීමෙන් ලැබෙන වාසි මක්සිඩිස් කිරීමේ ක්‍රියාවලිය මක්සිඩිස් කිරීම 	<ul style="list-style-type: none"> හාන්චයේ පෘත්‍ය වියලි ස්වභාවයක් ඇති කිරීමට ඔක්සිඩිස් කිරීම සුදුසු බව ප්‍රකාශ කරයි. රත්කොට තෙලෙහි ගිල්ලීම මගින් ලැබෙන පෘත්‍ය හා ඔක්සිඩිස් කිරීමෙන් ලැබෙන පෘත්‍ය අතර වෙනස්කම් සංසන්ද්‍යය කරයි. 	පිටු අංක 11-12	පාඩම 02 ලෝහ හාන්ච ආරක්ෂා කිරීම හා වර්ණවත් කිරීම	04
3.0 සරල තාක්ෂණික කාර්යයන් සඳහා වෙළැඳීන් ක්‍රමවේද යොදා ගනියි.	3.1 විවිධ වෙළැඳීන් ක්‍රම පිළිබඳ ව විමසා බලයි.	<ul style="list-style-type: none"> වෙළැඳීන් ක්‍රමවල වාසි/අවාසි සංසන්ද්‍යය කරයි. වෙළැඳීන් කිරීමේ දී පිළිපැඳිය යුතු ආරක්ෂක පිළිවෙත් විස්තර කරයි. වෙළැඳීන් කිරීමේ දී හාවිත පැස්සුම් කුරුවල සුවිශ්චතා විස්තර කරයි 	<ul style="list-style-type: none"> වෙළැඳීං ක්‍රම <ul style="list-style-type: none"> වාසු විද්‍යුත් වාප <ul style="list-style-type: none"> වාසි / අවාසි හාවිත උපකරණ හා ද්‍රව්‍ය සුවිශ්චතා ආරක්ෂක පිළිවෙත් 	පිටු අංක 13-14	පාඩම 03 නිපැයුම් සඳහා හාවිත කෙරෙන වෙළැඳීන් ක්‍රම	06 05
සමස්ත එකතුව						24